



ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

Buddhist and Pali University of Sri Lanka

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අයදුම්පත - අධ්‍යයන වර්ෂය - 2018/2019
Application for University Admission - Academic Year - 2018/2019

මෙම අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශය - 2018/2019 විස්තර පත්‍රිකාව සුපරීක්ෂාකාරී ව කියවන්න / Before completing this application form, please read carefully the Handout on Admission to Undergraduate Course of the Buddhist and Pali University of Sri Lanka - 2018/2019

පුජ්‍ය/Rev. මයා/Mr.

1. අයදුම්කරුගේ නම (මුලකුරු සමඟ):
Name of the Applicant (with initials):

මුලකුරුවලින් හැඳින්වෙන නම:

Name Denoted by Initials:

සම්පූර්ණ නම (ඉංග්‍රීසියෙන්):

Full Name (in English):

ජාතික හැඳුනුම්පත් අංකය:

National Identity Card Number:

2. ස්ථිර පදිංචි ස්ථානයේ ලිපිනය:
Permanent Address:

ස්ථිර පදිංචි ස්ථානයේ ලිපිනය (ඉංග්‍රීසියෙන්):

Permanent Address (in English):

පරිපාලන දිස්ත්‍රික්කය

Administrative District:

දුරකථන අංකය:

Telephone Number:

2016 ජූලි 31 දින දක්වා මෙම ලිපිනයෙහි පදිංචිව සිටි කාලය	අවු./Y	මාස/M	දි./D
Period of residence at this address up to 31 st July 2016			

3. අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල, 2016 අගෝස්තු (ප්‍රතිඵල ලේඛනයේ පිටපතක් අමුණන්න.)
Results of the G.C.E. (Advanced Level) Examination, August 2016: (Attach a copy of result sheet)

විභාග අංකය:

--	--	--	--	--	--	--

Index Number:

සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ලකුණු:

--	--

 ලැබූ Z අගය:

--	--	--	--	--	--	--	--

Common General Text Marks:

Z score obtained:

	විෂයන්/Subjects	ශ්‍රේණි/Grades	මාධ්‍යය/Medium
1.			
2.			
3.			

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටි පරිපාලන දිස්ත්‍රික්කය: Administrative District from which G.C.E. (Advanced Level) Examination was taken:	පරිපාලන දිස්ත්‍රික්කය Administrative District	අංකය/ No.

4. අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ දී විෂයක් ලෙස පාලි විෂයට පෙනී නොසිටියේ නම්, පාලි විෂය පිළිබඳ ව පහත සඳහන් සුදුසුකම්වලින් එකක් වත් සපුරා තිබිය යුතු ය. ඒ අනුව පහත දැක්වෙන වගුවෙහි තොරතුරු සඳහන් කරන්න. / If you did not sit Pali Language at G.C.E. (Advanced Level) Examination, you should have completed at least one requirement of the followings for Pali Language.

- 4.1 ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයේ ප්‍රතිඵල (පාලි භාෂාව) (ප්‍රතිඵල ලේඛනයේ පිටපතක් අමුණන්න.) / Results of the Pracheena Prarambha Examination (Pali Language) (Attach a copy of result sheet)

විෂය/ Subject	ශ්‍රේණි Grades	වර්ෂය Year	විභාග අංකය Index No.
පාලි/Pali			
පාලි/Pali			

- 4.2 මූලික පිරිවෙන් අවසාන විභාගයේ ප්‍රතිඵල (පාලි විෂය) (ප්‍රතිඵල ලේඛනයේ පිටපතක් අමුණන්න.) / Results of the Mulika Piriven Final Examination (Pali Language). (Attach a copy of result sheet)

විෂය/ Subject	ශ්‍රේණිය Grade	වර්ෂය Year	විභාග අංකය Index No.
පාලි/Pali			

- 4.3 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පාලි විෂයය සඳහා ලබා ගත් ප්‍රතිඵල (ප්‍රතිඵල ලේඛනයේ පිටපතක් අමුණන්න.) / Results of the G.C.E. (Ordinary Level) Examination (Pali Subject). (Attach a copy of result sheet)

විෂය/ Subject	ශ්‍රේණිය Grade	වර්ෂය Year	විභාග අංකය Index No.
පාලි/Pali			

4.4 බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල (ප්‍රතිඵල ලේඛනයේ පිටපතක් අමුණන්න.) / Result of Buddha Dharmacharya Examination (Attach a copy of result sheet)

විෂයන්/ Subjects	ශ්‍රේණි Grades	වර්ෂය Year	විභාග අංකය Index No.

5. ප්‍රාචීන මධ්‍යම විභාගයේ ප්‍රතිඵල (ප්‍රතිඵල ලේඛනයේ පිටපතක් අමුණන්න.)/ Results of the Pracheena Madhyama Examination. (Attach a copy of result sheet)

විෂයන්/ Subjects	ශ්‍රේණි Grades	වර්ෂය Year	විභාග අංකය Index No.

6. උපන් දිනය Date of Birth	දි./D.	මා./M.	අවු./Y	උපන් ස්ථානය: Place of Birth:

වයස: Age:	ස්ත්‍රී/පුරුෂ භාවය: Sex:	විවාහක ද අවිවාහක ද යන වග: Civil Status:
--------------	-----------------------------	--

ජාතිය: Race:	ආගම: Religion:
-----------------	-------------------

ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ නම් පුරවැසිකම:
If not a citizen of Sri Lanka, state citizenship:

--

7. ගුරුහිමියන්ගේ හෝ භාරකරුගේ නම සහ ලිපිනය:
Name and Address of Ven. Teacher/Guardian:

8. අයදුම්කරුගේ රැකියාව (තිබේ නම්):
Occupation of Applicant (if any):

සේවා යෝජකයාගේ නම සහ ලිපිනය:
Name and Address of Employer:

9. ඔබ මීට කලින් අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටියේ නම් එක් එක් වාරයේ සම්පූර්ණ විස්තර සඳහන් කරන්න. ඔබ පෙනී සිටියේ එක් විෂයකට පමණක් වුව ද අදාළ විභාගයේ සම්පූර්ණ විස්තර සඳහන් කළ යුතු ය./ If you have previously taken the G.C.E. (Advanced Level) Examination, give full particulars of each attempt. Full particulars of Examination concerned must be given even if you had taken only a single subject.

විභාගයේ වර්ෂය/Year of Examination:			විභාග අංකය/Index No:	
විෂයන් /Subjects	ශ්‍රේණි/Grades	පාසල්/පෞද්ගලික අපේක්ෂකයෙකු/School/ Private Candidate	සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ලකුණු/Common General Test Mark	Z ලකුණු/Z Score
විභාගයේ වර්ෂය/Year of Examination:			විභාග අංකය/Index No:	
විෂයන් /Subjects	ශ්‍රේණි/Grades	පාසල්/පෞද්ගලික අපේක්ෂකයෙකු/School/ Private Candidate	සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ලකුණු/Common General Test Mark	Z ලකුණු/Z Score

විභාගයේ වර්ෂය/Year of Examination:			විභාග අංකය/Index No:	
විෂයන් /Subjects	ශ්‍රේණි/Grades	පාසල්/පෞද්ගලික අපේක්ෂකයෙකු/School/ Private Candidate	සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ලකුණු/Common General Test Marks	Z ලකුණු/Z Score

- 9.1 විභාගයට පෙනී සිටි වාර අතර කඩවීමක් තිබේ නම් එයට හේතු මෙහි සඳහන් කරන්න. / If there was a break in the sequence of sittings, give below the reasons therefore.
- 9.2 ඔබ අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත් ව එළඹෙන ප්‍රථම අවස්ථාවේ දී ම උසස් පෙළ විභාගයට පෙනී නොසිටියේ නම් ඊට හේතු දක්වන්න./If you had not sat the G.C.E.(A/L) Examination at the first available occasion after the G.C.E.(Ordinary Level) Examination, give reasons therefore.

10. වෙනත් විශ්වවිද්‍යාලයක හෝ උසස් අධ්‍යාපන ආයතනයක හෝ අභ්‍යන්තර ශිෂ්‍යයෙකු වශයෙන් කවර අවස්ථාවක හෝ ඔබ ලියාපදිංචි වී සිටියේ ද? සිටී ද? / Did you register at any time as an internal student of any University or Higher Education Institution?

ඔව්/Yes නැත/ No

එසේ නම් සඳහන් කරන්න./ If so, state:

ආයතනයේ නම
Name of Institution

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

අධ්‍යයන පාඨමාලාව
Course of Study

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

ලියාපදිංචි වූ වර්ෂය
Year of Registration

--	--	--	--

11. ඔබ ප්‍රථම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මාර්ගයෙන් විදේශ ශිෂ්‍යත්වයක් කවර අවස්ථාවක දී හෝ ලබා ගෙන තිබේ ද? / Did you receive a foreign scholarship channeled through the Office of the Ministry of Higher Education to follow a course at First Degree level at any time?

ඔව්/Yes නැත/ No

එසේ නම් සඳහන් කරන්න. / If so state:

රට/Country ප්‍රදානය කළ වසර
Year of award

ආයතනය/Institution

12. මෙම අයදුම්පතේ 03 වැනි කොටුව අනුව ඔබ අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටියේ පාසල්/පිරිවෙන් අපේක්ෂකයෙකු ලෙස ද නැතහොත් පෞද්ගලික අපේක්ෂකයකු ලෙස ද? / Did you sit the G.C.E. (A/L) Examination referred to in cage 3 of this application as a school/pirivena candidate or as a private candidate?

පාසල්/පිරිවෙන් අපේක්ෂකයෙකු/ School/Piriven Candidate
 පෞද්ගලික අපේක්ෂකයෙකු/Private Candidate:

13. පාසල්/පිරිවෙන් අපේක්ෂකයන් සඳහා පමණි/ For School/Piriven Candidates Only

පාසලේ/පිරිවෙන් නම
Name of the School/the Pirivena

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

එය පිහිටා ඇති පරිපාලන දිස්ත්‍රික්කය
Administrative District in which it is located:

දිස්ත්‍රික්කය/District	දිස්ත්‍රික් අංකය District No

ඉහත සඳහන් පාසලට/පිරිවෙන්ට ඔබ බැඳුණු දිනය
The date on which you joined the school/pirivena referred to above:

අවු./Y	මාස/M	දි./D

14. ඔබ එකී පාසලට/පිරිවෙනට 2016 අගෝස්තු 01 දිනට පසු ව කිසියම් දිනක බැඳුණේ නම්, ඊට පෙර වර්ෂ පහක (05) කාලය තුළ ඉගෙනුම ලැබූ එක් එක් පාසල/පිරිවෙන පිළිබඳ පහත දැක්වෙන විස්තර සපයන්න./If you had joined that school on any date after 1st August 2016 give the following particulars in respect of each School/Pirivena you had attended during the five (05) year period prior to that date

පාසලේ/පිරිවෙනේ නම / Name of School/Pirivena	පරිපාලන දිස්ත්‍රික්කය/ Administrative District	දිස්ත්‍රික් අංකය District No	පාසලට/පිරිවෙනට ඇතුළත් ව සිටි කාලය					
			Period of Schooling					
			අවු./Y	මාස/M	දි./D	අවු./Y	මාස/M	දි./D

15. පෞද්ගලික අපේක්ෂකයන් සඳහා පමණි/ For Private Candidates Only.

මෙම අයදුම්පතේ 3 වන කොටසේ සඳහන් විභාගයට ඔබ පෞද්ගලික අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටියේ නම් 2016.08.01 දිනට සිට ඔබ අධ්‍යාපනය ලැබූ පාසල් පිළිබඳ විස්තර පහත සඳහන් කරන්න. / If you sat the examination referred to in cage 3 of this application as a private candidate, give the following particulars in respect of each school you had attended since 01.08.2016

පාසලේ/පිරිවෙනේ නම / Name of School/Pirivena	පරිපාලන දිස්ත්‍රික්කය/ Administrative District	දිස්ත්‍රික් අංකය District No	පාසලට/පිරිවෙනට ඇතුළත් ව සිටි කාලය					
			Period of Schooling					
			අවු./Y	මාස/M	දි./D	අවු./Y	මාස/M	දි./D

වැදගත්: උසස් පෙළ විභාගයට පෞද්ගලික අයදුම්කරුවෙකු වශයෙන් පෙනී සිටි සෑම අවස්ථාවක ම පාසල් අධ්‍යාපනය පිළිබඳ ව පාසල්/පිරිවෙන් හැර යාමේ සහතිකය හෝ ශිෂ්‍ය කාර්ය දර්ශනය අයදුම්පතට අමුණා එවිය යුතු ය. පිටපත් භාර ගනු නොලැබේ. අදාළ මුල් සහතික/ලියකියවිලි අයදුම්පත සමඟ එවීමට අපොහොසත් වීම අයදුම්පත ප්‍රතික්ෂේප වීමට හේතු වේ.

Important: Every Candidate who sat the A/L Examination as a private candidate should attach the original of the School/Priviven Leaving Certificate or Pupil's Record Sheet covering the school going period. No copies will be accepted. Failure to submit the relevant original certificates / documents along with the application will result in rejection of the application.

16. අධ්‍යයන මාධ්‍යය	සිංහල	ඉංග්‍රීසි
Medium of Study	Sinhala	English

16.1 කැමැත්ත අනුපිළිවෙළ අනුව විෂයයන්
Indicate the subjects as your preference

	විෂය / Subject
1	පාලි භාෂාව /Pali Language
2	බෞද්ධ දර්ශනය <input type="checkbox"/> බෞද්ධ සංස්කෘතිය <input type="checkbox"/> Buddhist Philosophy <input type="checkbox"/> Buddhist Culture <input type="checkbox"/>
3	
4	
5	

වැදගත්: පාලි භාෂාව හා සාහිත්‍ය විෂය අනිවාර්ය විෂය වේ. අංක 2 සඳහා බෞද්ධ දර්ශනය හෝ බෞද්ධ සංස්කෘතිය තෝරා ගත යුතු ය. අංක 3, 4, 5 සඳහා සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශන, පුරාවිද්‍යාව, සිංහල, සංස්කෘත, ඉංග්‍රීසි යන විෂයන් ගෙන් 3ක් තෝරා ගත යුතු ය.

ප්‍රථම වර්ෂය සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් දේශන පැවැත්වෙන්නේ පාලි භාෂාව හා සාහිත්‍යය, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශන, පුරාවිද්‍යාව, සංස්කෘත යන විෂයන් සඳහා පමණි.

පළමු වසරේ දී අනිවාර්ය ඉංග්‍රීසි සහ බෞද්ධ උපදේශනය අනිවාර්ය වේ. උපාධි සහතිකය ලැබීමට මෙම විෂයන් දෙක ම සමත් විය යුතු ය.

Important: Pali Language and Literature is compulsory. Either Buddhist Philosophy or Buddhist Culture must be selected for No. 2 . Only 3 subjects must be selected through the following subjects for No. 3, 4, 5. Religious Studies and Comparative Philosophy, Archealogy, Sinhala, Sanskrit, English

First year Lectures of following subjects are conducted in English medium.

Pali Language and Literature, Buddhist Philosophy, Buddhist Culture, Religious Studies and Comparative Philosophy, Archealogy and Sanskrit.

Compulsory English and Buddhist Counselling must be passed to obtain degree certificate.

17. අයදුම්කරුගේ ප්‍රකාශනය / Applicant's Declaration.

- i. මෙම අයදුම්පතෙහි මා විසින් සපයන ලද විස්තර සත්‍ය හා නිවැරදි බව මම සහතික කරමි. මා ඇතුළත් කර ගැනීමට පෙර එම විස්තර වැරදි හෝ අසත්‍ය බව අනාවරණය වුවහොත් මෙම අයදුම්පත ප්‍රතික්ෂේප කරන බව ද, මා ඇතුළත් කර ගැනීමෙන් පසු එම විස්තර වැරදි හෝ අසත්‍ය බැව් අනාවරණය වුවහොත් මා විශ්වවිද්‍යාලයෙන් පහ කරනු ලබන බව ද මම දනිමි.
 - ii. 9 වන කොටුවෙහි සඳහන් විභාග එකක් පාසා පෙනී සිටි සම්පූර්ණ වාර ගණන පිළිබඳ එහි මා විසින් සපයා ඇති තොරතුරු සත්‍ය බව මම ප්‍රකාශ කරමි.
 - iii. මෙම වාරය ඇතුළු ව තුන් වාරයකට වඩා අ.පො.ස. (උසස් පෙළ) විභාගයට මම පෙනී නොසිටියෙමි.
 - iv. ප්‍රවේශය සඳහා තෝරා ගනු ලැබුවහොත් මා විශ්වවිද්‍යාලයේ ලිඛිත ව්‍යවස්ථා, අතුරු ව්‍යවස්ථා, නියෝග හා නීතිරීතිවලින් බැඳී සිටීමට ද විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට හා නිලධාරීන්ට විනීත අයුරින් සැලකීමට ද විශ්වවිද්‍යාලයේ හොඳ නමට කැලලක් නොවන අයුරින් හැසිරීමට ද පොරොන්දු වෙමි.
- i. I certify that all particulars given by me in this form are true and accurate. I am also aware that if any particulars given by me in this application are found be false or inaccurate prior to my admission, my application will be rejected and that if such information is found to be false or inaccurate after my admission, I will be dismissed from the University concerned.
 - ii. I declare specifically that information given by me in cage 9 above as regards the total number of attempts at the examinations specified therein is correct.
 - iii. I have not sat the G.C.E. (Advanced Level) Examination on more than three occasions, including this attempt.
 - iv. In the event of my being selected for admission, I shall abide by the statutes, By Laws, Regulations and Rules of the University concerned in so far as they are applicable to me, and pay due respect to the teachers and the officers of the University and conduct my self in a manner which will in no way be prejudicial to the good name of the University.

.....
 දිනය/Date:
 අයදුම්කරුගේ අත්සන/ Signature of Applicant

18. පාසල/පිරිවෙන් අයදුම්කරුවන් සඳහා පමණි / For School/Piriven Candidates only

විදුහල්පතිගේ/පරිවේණාධිපතිගේ සහතිකය / Principal's Certification

පාසලේ/පිරිවෙන් නම හා ලිපිනය

Name of School/Pirivena and Address

--

පරිපාලන දිස්ත්‍රික්කය

Administrative District

--

පාසලේ/පිරිවෙන් දුරකථන අංකය

School/Pirivena Tel. No

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පත් අංකය

National Identity Card Number

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

අයදුම්කරුගේ උ.පෙළ විභාග අංකය

A/L Index no. of the Applicant

--	--	--	--	--	--	--	--

අයදුම්කරු පාසලට/පිරිවෙන්ට ඇතුළත් වූ දිනය

Date of Admission of Applicant to School/Pirivena

අවු./Y	මාස/M	දි./D

ඉහත නම සඳහන් අපේක්ෂකයා විසින් මෙම අයදුම්පතෙහි 12 වන කොටුවෙහි සපයා ඇති විස්තර, පාසල/පිරිවෙන් වාර්තා සමඟ මා පෞද්ගලික ව පරීක්ෂා කළ බවත්, එම විස්තර සත්‍ය හා නිවැරදි බවත්, මාගේ පාසලෙන්/පිරිවෙනෙන් ඉදිරිපත් වන මෙම අයදුම්කරුගේ අයදුම්පත හොඳින් පරීක්ෂා කළ බවත්, මෙම අයදුම්කරු අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීමෙන් පසු ව දෙවර්ෂයක් ඉගෙනුම ලැබූ බවත්, විශ්වවිද්‍යාලය ප්‍රවේශ අවශ්‍යතා සපුරා ඇති බවත්, අ.පො.ස. (උසස් පෙළ) විභාගයට 2016 අගෝස්තු වාරය ඇතුළු ව තුන් වාරයකට වඩා ඉදිරිපත් වී නොමැති බවත්, මා ඉදිරියේ අත්සන් කරන ලද මෙම අයදුම්පතෙහි සපයා ඇති සෑම තොරතුරක් ම සත්‍ය බවත්, යහපත් චරිතයකින් යුක්ත අයෙකු බවත්, පාසලේ දී/පිරිවෙනේ දී උන්වහන්සේගේ/ඔහුගේ හැසිරීම සතුටුදායක බවත් සහතික කරමි.

I have personally checked with reference to school/Pirivena records the particulars furnished by the above named candidate in cage 12 of this application and I hereby certify that such particulars are true and that I have carefully scrutinized the application of this candidate from my School/Pirivena. I certify that this applicant has completed two years of study after the G.C.E. (Ordinary Level) Examination; has satisfied the university admission requirements; has not taken the G.C.E. (Advanced Level) Examination on more than three occasions inclusive of the August 2016 attempt; has correctly disclosed all information relevant to this application which was signed in my presence, is of good character and his conduct whilst in school/pirivena was satisfactory.

දිනය/Date:

විදුහල්පතිගේ /පරිවේණාධිපතිගේ නම:

Name of Principal:

.....

විදුහල්පතිගේ/පරිවේණාධිපතිගේ අත්සන/
Signature of Principal

.....

පාසලේ නිල මුද්‍රාව/ Official Stamp
of School/Pirivena

19. **සහතික කිරීම - පෞද්ගලික අපේක්ෂකයන් සඳහා පමණි**

Attestation - for Private Candidates Only

මා හොඳින් හඳුනන මෙම අයදුම්කරු මෙම ඉල්ලුම් පත්‍රයට අදාළ සියලු ම තොරතුරු නිවැරදි ව අනාවරණය කර ඇති බව ද ඔහු මෙම අයදුම්පත්‍රය මා ඉදිරිපිට අත්සන් කළ බව ද මෙයින් සහතික කරමි./ I hereby certify that applicant, who is known to me personally, has disclosed all information relevant to this application correctly and that he signed this application in my presence.

පෞද්ගලික අපේක්ෂකයාගේ නම

Name of Private Candidate

පෞද්ගලික අපේක්ෂකයාගේ ජා. හැඳුනුම්පත් අංකය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

National Identity Card Number of Private Candidate

පෞද්ගලික අපේක්ෂකයාගේ අත්සන

Signature of Private Candidate

සාමදාන විනිශ්චයකරුගේ නම

Name of Justice of the Peace

සාමදාන විනිශ්චයකරුගේ අත්සන

Signature of Justice of the Peace

සාමදාන විනිශ්චයකරුගේ නිල මුද්‍රාව

Official Stamp of Justice of the Peace

දිනය/ Date:
ස්ථානය/ Place:

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණි./ For Office use only

අයදුම්පත නිකුත් කරන්නා විසින් පහත සඳහන් තොරතුරු සඳහන් කළ යුතු ය.

1	අයදුම්පත් අංකය	
2	ගෙවූ මුදල	
3	ලදුපත් අංකය	
4	මුදල් ගෙවූ දිනය	
5	නිකුත් කළ දිනය	
6	නිකුත් කරන අයගේ අත්සන	

ඉහත සඳහන් තොරතුරු නිවැරදි බවට:

පරීක්ෂා කළේ	අත්සන	දිනය

සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන හා ශිෂ්‍ය සේවා)

1 සිට 19 දක්වා නිවැරදි ව තොරතුරු සඳහන් කර ඇති බවත්, සඳහන් කර තිබෙන සුදුසුකම් අනුව ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබෙන බවත් සහතික කරමි.

දිනය: විෂය ලිපිකරු

විෂය ලිපිකරු

අයදුම්පත පිළිගැනීම අනුමත කරමි/නොකරමි.

..... දිනය: සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන හා ශිෂ්‍ය සේවා)